

DEMAND, SUPPLY,
ELASTICITY
AND
MARKET
EQUILIBRIUM
(Part-VIII)

S. Madushanka
B.Sc (Mgt) Accounting (Special) (U.G)
University of Sri Jayewardenepura

සැපයුම් ප්‍රමාණය වෙනස් වීම


මිල හැර සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සායක ස්ථාවර ව තිබිය දී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වන විට එම භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණයේ ආක්‍රිති වන වෙනස සැපයුම් ප්‍රමාණය වෙනස් වීම හි.

සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් කරුණු ස්ථාවර ව තිබිය දී සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වන විට එම භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය වැඩි වේ.

එය සැපයුම් වකුය මත පිහිටි ලක්ෂ්‍යය එම වකුය දිගේ තවත් ඉහළ ලක්ෂ්‍යකට ගමන් කිරීමකි.

සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් කරුණු ස්ථාවර ව තිබියදී සලකන භාණ්ඩයේ මිල අඩු වන විට එම භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය අඩු වේ.

ඒහිදි සැපයුම් වකුය ලක්ෂ්‍යක සිට එම වකුයේ දිගේ තවත් පහළ ලක්ෂ්‍යක ව ගමන් කරයි.




සැපයුම වෙනස් වීම

සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවර ව තිබිය දී සැපයුම තීරණය කරන අනෙකුත් සාධක වෙනස් වීම නිසා සැපයුම අඩු වීම හෝ වැඩි වීම හෝ සැපයුම වෙනස් වීම ලෙස හඳුන්වයි.

මිල ස්ථාවර ව තිබිය දී සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක වෙනස් වීම නිසා සැපයුම් රේඛාව වමට ගමන් කිරීම (විතැන් වීම) සැපයුමේ අඩු වීමකි.

මිල ස්ථාවර ව තිබිය දී සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක වෙනස් වීම නිසා සැපයුම් රේඛාව දකුණුව ගමන් කිරීම (විතැන් වීම) සැපයුමේ වැඩි වීමකි.



සැපයුමේ අඩු වීම සහා සැපයුමේ වැඩි වීම අතර වෙනස්කම්

සංකල්පය	පළකන භාණ්ඩයේ මිල	සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක
සැපයුම් ප්‍රමාණයේ වෙනස	වෙනස් වේ	ස්ථාවර වේ
සැපයුමේ වෙනස	ස්ථාවර වේ	වෙනස් වේ

සැපයුම් වකුය දකුණට කිරීමට බලපාන

සාධක සහා සැපයුම් වකුය වමට ගමන්

කිරීමට බලපාන සාධක

සැපයුම් වකුය දකුණට ගමන් කිරීමට බලපාන සාධක	සැපයුම් වකුය වමට ගමන් කිරීමට බලපාන සාධක
<p>සම්බන්ධික හාණ්ඩ මිල අඩු වීම</p> <p>නිෂ්පාදනයට යොදාගත්තා යොදවුම් මිල අඩු වීම</p> <p>තාක්ෂණීක දියුණුව</p> <p>වෙළඳසැලේ සිටින සැපයුම්කරුවන් ප්‍රමාණය වැඩි වීම.</p> <p>රජය නිෂ්පාදකයාගෙන් අය කරන බදු කපා හැරීම</p> <p>රජය නිෂ්පාදකයාට සහනාධාර ලබා දීම</p> <p>අනාගතයේ සලකන හාණ්ඩයේ මිල අඩු වෙතැයි නිෂ්පාදකයා අපේක්ෂා කිරීම</p>	<p>සම්බන්ධික හාණ්ඩ මිල වැඩි වීම</p> <p>නිෂ්පාදකයාට යොදාගත්තා යොදවුම් මිල වැඩි වීම</p> <p>තාක්ෂණය යල් පැනීම</p> <p>වෙළඳපලේ සිටින සැපයුම්කරුවන් ප්‍රමාණය අඩු වීම</p> <p>රජය නිෂ්පාදකයාගෙන් අය කරන බදු වැඩි කිරීම</p> <p>රජය නිෂ්පාදකයාට ලබාදෙන සහනාධාර කපා හැරීම</p> <p>අනාගතයේ සලකන හාණ්ඩයේ මිල වෙතැයි නිෂ්පාදකයා අපේක්ෂා කිරීම</p>

2021
2022
2023

ලියස් පෙල

ගිණුමිකරණය
ආර්ථික විද්‍යාව
ව්‍යාපාර අධ්‍යාපනය

2021
2022

සාමාන්‍ය පෙල

ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යාපනය

තනි ඩේෂු කණ්ඩායම් පන්ති
(English & Sinhala Medium)

0763655550

S. Madushanka
B.Sc (Mgt) Accounting (Special) (U.G)
University of Sri Jayewardenepura